



(නවවැනි පාර්ලිමේන්තුව - පළමුවැනි සභාවාරය)

අංක 58.]

පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය

2021 මාර්තු 09 අඟහරුවාදා පූ.භා. 10.00 ට

වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න

1.

44/2020

ගරු හේමා විතානගේ මහතා, — කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක හඳුනාගත් අධිකාරිය නමින් ආයතනයක් තිබේද;
- (ii) එසේ නම්, එම ආයතනයේ ප්‍රධාන කාර්යයන් කවරේද;
- (iii) එම ආයතනයේ ප්‍රධාන කාර්යාලය පවත්වා ගෙන යනු ලබන ගොඩනැගිල්ලේ නම හා ලිපිනය කවරේද;
- (iv) මෙම ගොඩනැගිල්ලට මාසිකව හා වාර්ෂිකව ගෙවනු ලබන කුලිය කොපමණද;
- (v) කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යනු ලබන ගොඩනැගිල්ලේම මෙම ආයතනය ස්ථාපිත කිරීමට අමාත්‍යාංශය සතු වැඩපිළිවෙළ කවරේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

2.

144/2020

ගරු වමින්ද විජේසිරි මහතා, — විදුලිබල අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) ඉදිරි වර්ෂ 5 සඳහා ශ්‍රී ලංකාවේ විදුලිබල අවශ්‍යතාවය පිළිබඳ පුරෝකථනයක් කර තිබේද;
- (ii) එසේ නම්, ඉදිරි වර්ෂ 5 සඳහා ශ්‍රී ලංකාවේ විදුලිබල අවශ්‍යතාවය පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරන්නේද;
- (iii) ඉහත සඳහන් කාලය තුළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති ජනන සැලැස්මේ විස්තර කවරේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

3.

175/2020

ගරු එස්. එම්. මරික්කාර් මහතා, — වෙළඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) අවිස්සාවේල්ල, නැගෙනහිර හේවාගමි කෝරළයේ විවිධ සේවා සමූපකාර සමිතිය විසින් පාලනය කරනු ලබන ග්‍රාමීය බැංකු 24ක, මුදල් තැන්පත් කරන ලද 115,000ක් පමණ වන තැන්පත්කරුවන්ට අයත්වන රුපියල් කෝටි 95ක තැන්පතු මුදල්, 2015 වර්ෂයේ සිට එම තැන්පත්කරුවන්ට ආපසු ලබා දී නොමැති බව එතුමා දන්නෙහිද?

(2)

- (ආ) (i) එම තැන්පත් මුදල්, අදාළ තැන්පත්කරුවන්ට ලබා දීම සඳහා ගෙන ඇති පියවර කවරේද;
- (ii) එම තැන්පත් මුදල්, අදාළ තැන්පත්කරුවන්ට ලබා දීම සඳහා ගත වන කාලය කොපමණද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

4.

237/2020

ගරු මොහමඩ් මුසම්මීල් මහතා, — වෙළඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

(අ) වර්ෂ 2015 සිට 2019 දක්වා එක් එක් වර්ෂය තුළ —

- (i) ශ්‍රී ලංකාවට ආනයනය කළ ගම්මිරිස් ප්‍රමාණය කොපමණද;
- (ii) ඒ සඳහා වැය වූ මුදල කොපමණද;
- (iii) එම ගම්මිරිස් ආනයනය කළ රටවල් කවරේද;
- (iv) එම ගම්මිරිස් ආනයනය කළ සමාගම් කවරේද;

යන්න වෙන් වෙන් වශයෙන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) එම කාලසීමාව තුළ ශ්‍රී ලංකාවට ගම්මිරිස් ආනයනය කිරීම සඳහා වැය වූ මුළු මුදල කොපමණද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

5.

269/2020

ගරු බුද්ධික පතිරණ මහතා, — අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) ශ්‍රී ලංකාවේ රජයේ පාසල්වල අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ටැබ් පරිගණක (Tab) ලබා දීමේ වැඩසටහන සඳහා මුදල් වෙන් කරන ලද අයවැය කවරේද;
- (ii) එම වැඩසටහන සඳහා වෙන් කරන ලද මුදල කොපමණද;
- (iii) එම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ටෙන්ඩර් කැඳවීමක් සිදු කර තිබේද;
- (iv) එසේ නම්, ටෙන්ඩර් ඉදිරිපත් කරන ලද ආයතනවල නම් කවරේද;
- (v) ඉහත ආයතන අතරින් එම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා තෝරාගත් ආයතනයේ නම කවරේද;
- (vi) ටෙන්ඩර් කැඳවීමේදී ඉදිරිපත් කරන ලද පිරිවිතර කවරේද;
- (vii) මේ වනවිට අදාළ ටැබ් පරිගණක මිලදී ගෙන තිබේද;
- (viii) ශ්‍රී ලංකාවේ රජයේ පාසල්වල අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ හදාරන සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට හා උසස් පෙළ ශ්‍රේණි සඳහා උගන්වනු ලබන සියලුම ගුරුවර ගුරුවරියන්ට ටැබ් පරිගණක ලබා දීමට අපේක්ෂා කරනු ලබන දිනය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

6.

534/2020

ගරු රෝහණ බංඩාර මහතා, — වෙළඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි සීමාසහිත ලංකා සතොස ආයතනයට අයත් ශාඛා සංඛ්‍යාව කොපමණද;
- (ii) එම ශාඛාවන් පිහිටි ස්ථානවල ලිපිනයන් කවරේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) සීමාසහිත ලංකා සතොස ශාඛා ජාලය අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ තවදුරටත් ව්‍යාප්ත කිරීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

7.

585/2020

ගරු වේලු කුමාර් මහතා, — කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) ජනතා වතු සංවර්ධන මණ්ඩලය සතු තේ වතු විශාල සංඛ්‍යාවක් මධ්‍යම පළාතේ පිහිටා ඇති බවත්;
- (ii) ඒවා දීර්ඝ කාලයක සිට පාඩු ලබන බවත්;
- (iii) එම වතුවල සේවය කොට විශ්‍රාමික කම්කරුවන්ගේ පාරිතෝෂික දීමනාව, සේවක අර්ථසාධක අරමුදලේ සහ සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදලේ ප්‍රතිලාභ ලබා දී නොමැති බවත්;
- එතුමා දන්නෙහිද?
- (ආ) (i) මධ්‍යම පළාත තුළ පිහිටා ඇති ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් තේ වතු සංඛ්‍යාව කොපමණද;
- (ii) එම වතුවල නම් සහ පිහිටා ඇති දිස්ත්‍රික්ක කවරේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) (i) ඉහත (ආ) (i) හි සඳහන් වතුවල පිහිටා ඇති තේ කර්මාන්තශාලා සංඛ්‍යාව කොපමණද;
- (ii) ඒ අතරින් මේ වනවිට ක්‍රියාත්මකව පවතින කර්මාන්තශාලා සංඛ්‍යාව කොපමණද;
- (iii) එම කර්මාන්තශාලා අතරින් බාහිර පාර්ශ්වයන්ට බදු දී ඇති කර්මාන්තශාලා සංඛ්‍යාව සහ එම කර්මාන්තශාලාවල නම් කවරේද;
- (iv) එම කර්මාන්තශාලා අතරින් මේ වනවිට වසා දමා ඇති කර්මාන්තශාලා සංඛ්‍යාව කොපමණද;
- (v) එම කර්මාන්තශාලා නැවත විවෘත කිරීමට පියවර ගන්නේද;
- යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

8.

658/2020

ගරු ශාන්ත බණ්ඩාර මහතා, — ප්‍රවාහන අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) ශ්‍රී ලංකාවේ පිහිටා ඇති දුම්රිය ස්ථාන ක්‍රමානුකූලව සංවර්ධනය කළ යුතු බව එතුමා පිළිගන්නෙහිද?
- (ආ) (i) අලව්ව දුම්රිය ස්ථානය සංවර්ධනය කිරීම සඳහා වෙන් කර ඇති මුදල කොපමණද;
- (ii) එහි සංවර්ධන කටයුතු සිදුකරනු ලබන ආයතනයේ නම කවරේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) (i) අලව්ව දුම්රිය ස්ථානයේ සංවර්ධන කටයුතු වර්ෂ ගණනාවක් තිස්සේ ප්‍රමාද වී ඇති බව දන්නේද;
- (ii) එසේ නම්, එම සංවර්ධන කටයුතු කඩිනම් කිරීමට පියවර ගන්නේද;
- යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

9.

666/2020

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, — අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) කුරුණෑගල නගරාධිපතිවරයා විසින් අත්තනෝමතිකව විනාශ කරන ලද්දේ කුරුණෑගල නගර මධ්‍යයේ පැවති ඉපැරණි ගොඩනැගිල්ලක් බව එතුමා දන්නෙහිද?
- (ආ) (i) මේ වනවිට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් එම ගොඩනැගිල්ල පැවති භූමියේ කැනීම් කටයුතු ආරම්භ කර තිබේද;
- (ii) විනාශ කරන ලද එම ගොඩනැගිල්ල අයත්වන යුගය කවරේද;
- (iii) එම ගොඩනැගිල්ලේ ඇති ඓතිහාසික වටිනාකම කවරේද;
- (iv) ගොඩනැගිල්ල පිළිසකර කර සංරක්ෂණය කිරීමට කටයුතු කරන්නේද;
- (v) එකී ගොඩනැගිල්ලේ පිළිසකර කිරීම සඳහා වැය වන මුදල කොපමණද;
- (vi) එම මුදල වැය කිරීමට අපේක්ෂා කරනු ලබන අරමුදල කවරේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

10.

856/2020

ගරු නලින් ප්‍රනාන්දු මහතා, — වෙළඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) සීමාසහිත ලංකා සතොස ආයතනය විසින් මේ වනවිට ආරම්භ කර ඇති ශාඛා අලෙවිසැල් සංඛ්‍යාව කොපමණද;
- (ii) ඒ අතරින් වාර්ෂිකව ලාභ ලබන හා අලාභ ලබන ශාඛා සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
- (iii) එම අලාභ ලබන ශාඛා, ලාභ ලබන තත්ත්වයට පත් කිරීම සඳහා ගෙන ඇති පියවර කවරේද;
- (iv) එම අලාභ ලබන ශාඛා වසා දැමීමට කටයුතු කරන්නේද;

(5)

- (v) එසේ නම්, ඒ මන්ද;
 - (vi) නව ශාඛා ආරම්භ කිරීමේදී සීමාසහිත ලංකා සකොස ආයතනය විසින් අනුගමනය කරනු ලබන ක්‍රියා පටිපාටිය කවරේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

ප්‍රධාන වැඩකටයුතු ආරම්භයේ දී යෝජනා පිළිබඳ දැනුම්දීම

පාර්ලිමේන්තුවේ සභානායකතුමා,— පාර්ලිමේන්තුවේ රැස්වීම්,— පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 8හි විධිවිධානවල සහ 2020 ඔක්තෝබර් 06 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාවෙහි කුමක් සඳහන්ව තිබුණ ද, අද දින රැස්වීම් පැවැත්වෙන කාල වේලාව පු.භා. 10.00 සිට අ.භා. 12.30 දක්වා ද, අ.භා. 1.30 සිට අ.භා. 5.30 දක්වා ද විය යුතු ය. අ.භා. 3.30ට පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 8(5) ක්‍රියාත්මක විය යුතු ය. අ.භා. 5.30ට කථානායකතුමා ප්‍රශ්නය නොවීමසා පාර්ලිමේන්තුව කල් තැබිය යුතු ය.

යෝජනා පිළිබඳ දැනුම්දීම සහ දිනට නියමිත කටයුතු

*1.

ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය පනත යටතේ නියෝග,— විවාදය කල් තබනු ලැබූ ප්‍රශ්නය (2021 පෙබරවාරි 23),— “1993 අංක 50 දරන ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය පනතේ 15 වගන්තිය සමඟ කියවිය යුතු, 53 වගන්තිය යටතේ මැණික් සහ ස්වර්ණාභරණ බලපත්‍ර ගාස්තු සම්බන්ධයෙන් කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2020 මාර්තු 02 දිනැති අංක 2165/2 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2021.02.09 දින ඉදිරිපත් කරන ලද නියෝග අනුමත කළ යුතු ය” යනුවෙන් යෝජනා කරන ලදීත්, ප්‍රශ්නය සභාහිමුව කරන ලදී.

*2.

අග්‍රාමාත්‍යතුමා සහ මුදල් අමාත්‍යතුමා, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමා,— විදේශ විනිමය පනත යටතේ නියෝග,— 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 7 වගන්තිය සමඟ කියවිය යුතු 29 වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2020 නොවැම්බර් 17 දිනැති අංක 2202/7 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2021.02.23 දින ඉදිරිපත් කරන ලද නියෝග අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*3.

වෙළඳ අමාත්‍යතුමා,— ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝගය (අංක 1),— 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 14 වගන්තිය යටතේ සෙස් බදු සම්බන්ධයෙන් වෙළඳ අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2020 ඔක්තෝබර් 28 දිනැති අංක 2199/14 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2021.02.09 දින ඉදිරිපත් කරන ලද නියෝගය අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*4.

වෙළඳ අමාත්‍යතුමා,— ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝගය (අංක 2),— 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 14 වගන්තිය යටතේ සෙස් බදු සම්බන්ධයෙන් වෙළඳ අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2020 ඔක්තෝබර් 29 දිනැති අංක 2199/21 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2021.02.09 දින ඉදිරිපත් කරන ලද නියෝගය අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

5.

පා.72/2021

ගරු (වෛද්‍ය) සුදර්ශිනී ප්‍රනාන්දුපුල් මහත්මිය

ගරු (වෛද්‍ය) සීතා අරඹේපොල මහත්මිය

ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය

ගරු පවිත්‍රාදේවී චන්තිආරච්චි මහත්මිය

ගරු තලතා අතුකෝරල මහත්මිය

ගරු ගීතා සමන්මලී කුමාරසිංහ මහත්මිය

ගරු කෝකිලා ගුණවර්ධන මහත්මිය

ගරු මුදිතා ප්‍රියාන්ති මහත්මිය

ගරු රාජිකා වික්‍රමසිංහ මහත්මිය

ගරු මංජුලා දිසානායක මහත්මිය

ගරු (ආචාර්ය) හරිනි අමරසූරිය මහත්මිය

ගරු ඩයනා ගමගේ මහත්මිය, — ශ්‍රී ලංකාව තුළ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත පදනම් වී කරනු ලබන වෙනස්කම් සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් කඩවීම් පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින්, ස්ත්‍රී-පුරුෂ සමතාව සහ සමානාත්මතාවය තහවුරු කිරීමට සහ ඒ පිළිබඳව සොයා බලා සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව,— නීතිය ඉදිරියේදී සියලුම පුද්ගලයන් එක සමාන වන බව සහ සියලුම පුද්ගලයන්ට නීතියේ සමාන ආරක්ෂාව හිමිවන බව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පිළිබඳ පරිච්ඡේදයේ 12 ව්‍යවස්ථාව මගින් පිළිගෙන තිබෙන හෙයින් ද;

කාන්තා අයිතිවාසිකම්වල ප්‍රගතිය උදෙසා වෙනස්කම්වලට ලක්වූවන් සම්බන්ධයෙන් හිතකර ව්‍යවස්ථාදායක හෝ විධායක ක්‍රියාමාර්ග ගැනීම සඳහා 12(4) ව්‍යවස්ථාව මගින් විධිවිධාන සලසා ඇති හෙයින් ද;

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය, මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය (UDHR); සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය (ICCPR); ආර්ථික, සමාජීය සහ සංස්කෘතිකමය අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය (ICESCR); සහ කාන්තාවන්ට එරෙහි සියලු ආකාරයේ වෙනස්කොට සැලකීමවලට එරෙහි සම්මුතිය (CEDAW) වැනි සමානාත්මතාවය ප්‍රවර්ධනය කරනු ලබන ජාත්‍යන්තර නෛතික සාධනපත්‍ර ගණනාවක් අපරානුමත කර ඇති හෙයින් ද;

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සම්මත කර ගෙන ඇති, ශ්‍රී ලංකාව ද අත්සන්කාර පාර්ශ්වයක් වන, තිරසර සංවර්ධන ඉලක්ක සන්දර්භය තුළ ස්ත්‍රී-පුරුෂ සමතාව සහ සමානාත්මතාවය සහතික කිරීම සහ සියලුම කාන්තාවන් සහ දැරිවියන් සවිබල ගැන්වීම වැදගත් වී ඇති හෙයින් ද;

ගරු (වෛද්‍ය) සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසඳය විසින් ඔවුන්ගේ නියෝජන, නීතිකරණ, අයවැයකරණ සහ අධීක්ෂණ කාර්යයන් හරහා ස්ත්‍රී-පුරුෂ සමතාව සහ සමානාත්මතාවය වෙනුවෙන් පෙනී සිටීමට සහ ප්‍රධාන ප්‍රවාහයට ගෙන ඒම සඳහා යාන්ත්‍රණයක් සකස් කිරීමේ අවශ්‍යතාවය සම්මත කර ගෙන ඇති හෙයින් ද; සහ

ස්ත්‍රී-පුරුෂ සමතාව සහ සමානාත්මතාවය ප්‍රවර්ධනය කරමින් එයට ගරු කරනු ලබන බව සහ ශ්‍රී ලංකාව තුළ සියලුම කාන්තාවන් සහ දැරිවියන් සවිබල ගන්වනු ලබන බව සහතික කරමින් ද, ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත පදනම්ව කරනු ලබන වෙනස්කොට සැලකීමවලට ලක්වූ අයගේ නොවිසඳී ඇති ගැටලුවලට පිළියම් සෙවීම සඳහා පහත කරුණු සම්බන්ධයෙන් සොයා බලා ඒ පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා සම්මතකර සිටියි: —

- (අ) රැකියා, උසස්වීම් අවස්ථා සහ සේවා ස්ථානයේදී සිදු වන හිංසනයන් ඇතුළුව ස්ත්‍රී - පුරුෂ සමාජභාවය මත පදනම්ව කරනු ලබන සියලු ආකාරයේ වෙනස්කොට සැලකීම් පිළිබඳ කාන්තාවන්ගේ දුක්ගැනවිලි විභාග කර බැලීම;
- (ආ) සියලු ම අංශවලට සහ සියලු ම මට්ටම්වලට ප්‍රමාණවත් අභ්‍යන්තර සම්පත් වෙන් කර දීම සහ ශ්‍රී ලංකාව තුළ ස්ත්‍රී-පුරුෂ සමතාව සහ සමානාත්මතාවය වැඩිදියුණු කිරීම සඳහා ඇති ප්‍රවේශය සමාලෝචනය කිරීම සහ ඒ වෙනුවෙන් පෙනී සිටීම;
- (ඇ) වෙනස්කොට සලකනු ලැබීම සහ කාන්තාවන්ගේ සහ දැරිවියන්ගේ ජීවිත කෙරෙහි ඇති වන සෘණාත්මක බලපෑම වැළැක්වීම පිණිස ස්ත්‍රී-පුරුෂ සමාජභාවය ප්‍රධාන ප්‍රවාහයට ගෙන ඒම සහතික කරමින් අදාළ නීති පරීක්ෂා කර බැලීම සහ සමාලෝචනය කිරීම;
- (ඈ) ස්ත්‍රී-පුරුෂ සමාජභාවය අරමුණු කර ගත් සැලසුම් සකස් කිරීම සහ මූල්‍ය සම්පාදනය සහතික කරලනු පිණිස අදාළ රේඛීය අමාත්‍යාංශ සහ අධිකාරීන් දිරිමත් කිරීම;
- (ඉ) පිරිමින් සහ කාන්තාවන් අතර සමානාත්මතාවය සාක්ෂාත් කර ගැනීමට අදාළ වන කරුණු පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම සහ තොරතුරු ප්‍රචාරණය කිරීම දිරිමත් කිරීම;
- (ඊ) ජාතික, පළාත් සහ ප්‍රාදේශීය මට්ටමේ සහ රාජ්‍ය, සිවිල් සමාජ සහ පෞද්ගලික අංශවල තීරණ ගැනීමේ කණ්ඩායම් තුළ, වැඩි කාන්තා නියෝජනයක් ඇති කිරීම සඳහා පෙළඹවීම සහ ඒ වෙනුවෙන් පෙනී සිටීම;

- (උ) ජාතික, පළාත් සහ ප්‍රාදේශීය මට්ටම්වලදී ස්ත්‍රී-පුරුෂ සමාජභාවය පිළිබඳ මූලධර්ම සංකලනය කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග සමාලෝචනය කිරීම;
 - (ඌ) ශ්‍රී ලංකාව තුළ ස්ත්‍රී-පුරුෂ සමතාව සහ සමානාත්මතාවය වැඩිදියුණු කිරීම සඳහා රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්වයන් දිරිමත් කිරීම;
 - (එ) කලාපීය සහ ජාත්‍යන්තර මට්ටමෙන් රටවල් අතර විශේෂඥ දැනුම සහ අත්දැකීම් බෙදා ගැනීම සහ අනෙකුත් රටවල පාර්ලිමේන්තුවලින් උගත් පාඩම් සමාලෝචනය කිරීම; සහ
 - (ඒ) ඉහත සඳහන් කරුණු හා සම්බන්ධ හෝ එම කරුණුවලට ආනුෂංගික සියලු කාරණා පිළිබඳ සලකා බැලීම.
2. (අ) එකී කාරක සභාව සහ එහි සභාපතිවරයා කථානායකවරයා විසින් පත් කරනු ලැබිය යුතු ය; සහ
- (ආ) පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 101 හි විධිවිධානවල කුමක් සඳහන්ව තිබුණ ද, කාරක සභාව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ සංසඳයේ සියලුම සාමාජිකාවන් සහ සියලුම දේශපාලන පක්ෂ නියෝජනය කරන වෙනත් මන්ත්‍රීවරයන් ද ඇතුළත්ව සාමාජිකයන් විසිපහකට (25) නොවැඩි සංඛ්‍යාවකින් සමන්විත යුතු ය.

3. එම කාරක සභාවට —

- (අ) සිය ගණපුරුණය නියම කර ගැනීමට ද;
- (ආ) ඉහත සඳහන් කර ඇති කරුණු පූර්ණ වශයෙන් සලකා බැලීම සඳහා කාරක සභාව විසින් අවශ්‍ය යැයි තීරණය කරනු ලබන පරිදි, ඕනෑම පුද්ගලයෙකු එම කාරක සභාව ඉදිරියට කැඳවීමට ද, ඕනෑම ලියවිල්ලක් හෝ වාර්තාවක් ලබා දෙන ලෙසට ඕනෑම පුද්ගලයෙකුට නියම කිරීමට ද, එකී සියලු සාක්ෂි, ලිඛිත හෝ වාචිකව, ලබා දීමට හෝ ලබා ගැනීමට ද;
- (ඇ) කාරක සභාවට සභාය වීම පිණිස අදාළ ක්ෂේත්‍රවල විශේෂඥයන්ගේ සහ ප්‍රවීණයන්ගේ සේවය ලබා ගැනීමට ද; සහ
- (ඈ) කලින් කල අන්තර්වාර වාර්තා ඉදිරිපත් කිරීමට ද, පාර්ලිමේන්තුව කල් තබන ලද්දේ වුවද රැස්වීම් පවත්වා ගෙන යාමට ද

බලය තිබිය යුතුය.

4. සිය පළමු රැස්වීම් දිනයේ සිට එක් වසරක කාලයක් තුළ හෝ පාර්ලිමේන්තුව විසින් ලබාදෙන අත් කවර හෝ අමතර කාලසීමාවක් තුළ හෝ කාරක සභාව විසින් සිය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු ය.

5. කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීමෙන් අනතුරුව එම වාර්තාව අදාළ විෂය භාර අමාත්‍යවරයන් වෙත යොමු කරනු ලැබිය යුතු අතර, ඒ සම්බන්ධයෙන් සිය නිරීක්ෂණ සහ ගන්නා ලද පියවර සහිත අවක (08) කාල සීමාවක් ඇතුළත දී, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබිය යුත්තේ ය.

*6.

අග්‍රාමාත්‍යතුමා සහ මුදල් අමාත්‍යතුමා, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමා,— රේගු ආඥාපනත යටතේ යෝජනාව,— (235 අධිකාරය වූ) රේගු ආඥා පනතේ 10 වගන්තිය යටතේ ආනයන තීරු බදු සම්බන්ධයෙන් 2021.02.11 දින ඉදිරිපත් කරන ලද යෝජනාව අනුමත කළ යුතු ය.

(2020 නොවැම්බර් 17 දිනැති අංක 2202/5 දරන අති විශේෂ ගැසට් පත්‍රය)

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*7.

අග්‍රාමාත්‍යතුමා සහ මුදල් අමාත්‍යතුමා, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමා (අංක 1),— ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි,— 1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මගින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4 (1), 6 සහ 14 වගන්ති සමඟ කියවිය යුතු 20 වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2021 ජනවාරි 05 දිනැති අංක 2209/18 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2021.02.09 දින ඉදිරිපත් කරන ලද රෙගුලාසි අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*8.

අග්‍රාමාත්‍යතුමා සහ මුදල් අමාත්‍යතුමා, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමා,— ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි (අංක 2),— 1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මගින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4(1) සහ 14 වගන්ති සමඟ කියවිය යුතු 20 වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2020 ඔක්තෝබර් 19 දිනැති අංක 2198/2 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2021.02.12 දින ඉදිරිපත් කරන ලද රෙගුලාසි අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*9.

අග්‍රාමාත්‍යතුමා සහ මුදල් අමාත්‍යතුමා, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමා,— ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි (අංක 3),— 1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මගින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4 (1), 6 සහ 14 වගන්ති සමඟ කියවිය යුතු 20 වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2020 ඔක්තෝබර් 29 දිනැති අංක 2199/20 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2021.02.12 දින ඉදිරිපත් කරන ලද රෙගුලාසි අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*10.

අග්‍රාමාත්‍යතුමා සහ මුදල් අමාත්‍යතුමා, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමා,— ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නියමය (අංක 1),— 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනතේ 3(4) වගන්තිය යටතේ ඡාන්ද්‍රි-ලා හොටෙල්ස් ලංකා (ප්‍රයිවට්) ලිමිටඩ් සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2020 දෙසැම්බර් 18 දිනැති අංක 2206/18 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2021.02.23 දින ඉදිරිපත් කරන ලද නියමය අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*11.

අග්‍රාමාත්‍යතුමා සහ මුදල් අමාත්‍යතුමා, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමා,— ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නියමය (අංක 2),— 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනතේ 3(4) වගන්තිය යටතේ සිනෝලංකා හොටෙල්ස් ඇන්ඩ් ස්පා (ප්‍රයිවට්) ලිමිටඩ් සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2020 දෙසැම්බර් 18 දිනැති අංක 2206/19 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2021.02.23 දින ඉදිරිපත් කරන ලද නියමය අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*12.

අග්‍රාමාත්‍යතුමා සහ මුදල් අමාත්‍යතුමා, බුද්ධිශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමා,— අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ වැටුප හා දීමනා ප්‍රතිශෝධනය කිරීම,— 1994 අංක 19 දරන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනතේ 16(1) වගන්තිය මගින් කොමිෂන් සභාවට පැවරී ඇති කාර්යයන් ඉටු කරලීම පිණිස එම කොමිෂන් සභාවට සහාය වීමට අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු පත් කිරීමට සහ එම තනතුර දරන තැනැත්තාට පාර්ලිමේන්තුව විසින් තීරණය කරනු ලබන වැටුපක් ගෙවීමට විධිවිධාන සලස්වා දී ඇති හෙයින් ද;

2015 වර්ෂයේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත් වූ ජනාධිපති නීතිඥ, ඒ. ඒ. පී. දිල්ලක්ෂි ධයස් වික්‍රමසිංහ මහත්මිය හා 2016 වර්ෂයේදී එම තනතුරට පත් වූ ජනාධිපති නීතිඥ, සරත් ජයමාන්න මහතා විසින් ඔවුන් කලින් දරන ලද තනතුරේ වැටුප් හා දීමනා අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත්වීමෙන් පසු ලැබෙන වැටුප් හා දීමනාවලට වඩා වැඩි අගයක් වන නිසා එම නිලධාරීන්ට ගෙවිය යුතු වැටුප් හා දීමනා ප්‍රතිශෝධනය කිරීම සඳහා අමප/16/0947/702/040 හා 2016.06.14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව කටයුතු කර ඇති හෙයින් ද;

ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන ලද 2020.02.18 දිනැති අමාත්‍ය මණ්ඩල සංදේශයට අදාළ අමප/20/0443/201/012 හා 2020.02.19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස රාජකාරි කළ ඩබ්ලිව්. කේ. දමිත් විජේරත්න මහතා 2020.01.21 දින සිට පත් කර ඇති හෙයින් ද;

ඩබ්ලිව්. කේ. දමිත් විජේරත්න මහතා වර්තමාන තනතුරට පත්වීමෙන් පසු ඔහුට ලැබීමට නියමිත වැටුප පූර්ව තනතුරේ වැටුප හා දීමනාවලට වඩා ඉතා අඩු අගයක් ගන්නා හෙයින් ද; සහ

ඩබ්ලිව්. කේ. දමිත් විජේරත්න මහතාගේ අධ්‍යාපන පසුබිම, වෘත්තීමය හැකියාව පිළිබඳ සලකා බලා රජයේ අවශ්‍යතාවය මත ඔහු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත්කර ඇති හෙයින් ද, මීට ඉහත පූර්වාදර්ශ අනුව ඔහුගේ පූර්ව තනතුර වන මහාධිකරණ විනිසුරු ධුරයට අදාළ වැටුප හා දීමනා ඔහුට පෞද්ගලික වන ලෙස 2020.01.30 දින සිට පහත පරිදි ගෙවීමට 2020.02.19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය මගින් අනුමතිය ලබා දී ඇති හෙයින් ද:—

(අ) මහාධිකරණ විනිසුරු තනතුරට හිමි මාසික වැටුප හා සියලු දීමනා ඒ ආකාරයෙන් ම 2020.01.30 දින සිට ලබා දීමට; සහ

(ආ) වර්තමාන තනතුරට අදාළ නිල නිවාසය හා නිල වාහනය භාවිතා කරන්නේ නම්, ඊට අදාළ වන දීමනා නොගෙවීමට.

ඊට අනුකූලව, 1994 අංක 19 දරන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනතේ 16(2) වගන්තිය ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්, ඩබ්ලිව්. කේ. දමිත් විජේරත්න මහතාට ඒකාබද්ධ අරමුදලට වැය බරක් වන පරිදි ඉහත සඳහන් මාසික වැටුප හා දීමනා ගෙවීමට මෙම පාර්ලිමේන්තුව යෝජනා සම්මත කරයි.

* සලකුණෙන් හඳුන්වනු ලබන්නේ ආණ්ඩුවේ කටයුතු ය.